

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම්කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශවීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රාග්ධන ප්‍රදාන හා AHEAD ව්‍යාපෘතිය මගින් ලැබී තිබුණු රු.16,202,111 ක ප්‍රදාන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 11 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගැනීම හා මැනීම සිදුකර නොතිබුණි.	2023 ගිණුම් වර්ෂයේ නිවැරදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.7,790,020 ක් වූ ලැබිය යුතු පාඨමාලා ගාස්තු ගිණුම්ගත කර නොතිබුණු අතර එම දෝෂය සමාලෝචිත වර්ෂයේදී ද නිවැරදි කර නොතිබුණු බැවින් ලැබිය යුතු ගිණුම් සහ සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	2021 වර්ෂය දක්වා ආදායම් හඳුනා ගැනීම මුදල් පදනමට සිදු කර ඇති බව සහ මුදල් පදනම අනුව නිවැරදිව ගිණුම්ගත කර ඇති බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කරනු ලබන ආයතනයක් බැවින් උපවිත පදනමට ආදායම හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

- (ආ) සමාලෝචිත වර්ෂය තුළදී ස්ථාවර වත්කම් හා ජීව තොග මිලදී ගැනීම් රු.12,871,027ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආයෝජන ක්‍රියාකාරකම්හි මුදල් ගලායාම් යටතේ වත්කම් මිලදී ගැනීම් ලෙස රු.14,814,439 ක් දක්වා තිබීමෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ එම අගය රු.1,943,411 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) 2023 ගිණුම් වර්ෂයේ නිවැරදි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී වර්ෂය තුළදී මුදලින් ගලායාම් නිවැරදිව හඳුනාගත යුතුය.
- (ඈ) ගොඩනැගිලි සංවර්ධන ගිණුමෙන් (Building & Structures Rehabilitation) ගොඩනැගිලි ගිණුමට හා වෙනත් යටිතල පහසුකම් ගිණුමට (Other Infrastructure) මාරු කර තිබුණු වත්කම් ක්ෂය නොකිරීම හා නිවැරදි ක්ෂය රේඛය අනුව ක්ෂය නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයට අදාළ එකතුව රු.750,694 ක් ක්ෂය අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.
- 2023 ගිණුම් වර්ෂයේ නිවැරදි මුදල් ප්‍රකාශන ඉදිරිපත් කරන නිවැරදි ක්ෂය අනුපාත අනුව ක්ෂය ගණනය කර මූල්‍ය ප්‍රකාශන තුළ දැක්විය යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2014 හා 2015 වර්ෂවලදී ගොවීන්ගේ භාරකාර අරමුදල මගින් ශිෂ්‍යයින්ට ලබාදී තිබුණු ණය මුදල් වලින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.685,790 ක ණය ගෙවීම ශිෂ්‍යයින් පැහැර හැර තිබුණි.	ණය මුදල් නොගෙවා පැහැර හැර සිටි ශිෂ්‍යන් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අංශය හරහා විගණන කමිටු නිර්දේශ ප්‍රකාරව Letter of Demands යොමු කරන බව සහ මාස 06 ක සහන කාලය ඉක්මයාමෙන් පසු අවසන් නිවේදනයක් විගණන කමිටු නිර්දේශ ප්‍රකාරව යොමු කරන බව.	ණය වාරික අය කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1995 ජූලි 14 දිනැති අංක 636 දරන විශ්වවිද්‍යාල කොමිෂන් වකුලේඛය	දිනැති අනුගත නොවී වර්ෂවල පවත්වන ලද විභාග 13 කට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාද කාලය දින 26 සිට දින 360 ත් දක්වා කාල පරාසයක් ගෙන තිබුණි.	විධිවිධානවලට 2021 හා 2022 වර්ෂවල පවත්වන ලද විභාග 13 කට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාද කාලය දින 26 සිට දින 360 ත් දක්වා කාල පරාසයක් ගෙන තිබුණි.	මේ වන විට මාස 03 ක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කරන බව. විභාග ප්‍රතිඵල නියමිත මාස 03 ඇතුළත නිකුත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,663,499 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.15,469,394 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.12,805,895 ක පිරිහීමක් නිරීක්ෂණය විය. පෙර වර්ෂයට සාපේක්ෂව ආයතනයෙහි මුළු ආදායම වැඩි වුවද සේවක වැටුප්, සැපයුම් වියදම්, පරිපාලන වියදම් හා වෙනත් පුනරාවර්ථන වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

2.2.1 ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී පැළ විකුණුම් ආදායම රු.5,892,590 සිට රු.10,158,258 දක්වා සියයට 72 කින් වැඩි වී තිබුණු නමුත් විකුණුම් පිරිවැය රු.16,925,243 සිට රු.21,642,848 ක් දක්වා සියයට 28 කින් වැඩි වී තිබුණි. ඒ අනුව දළ අලාභය රු.11,032,653 සිට රු.11,484,590 දක්වා සියයට 4 කින් වැඩි වී තිබුණි.

2.2.2 ඉකුත් වර්ෂයට සාපේක්ෂව රජයේ පුනරාවර්තන ප්‍රදාන රු.78,170,000 සිට රු.101,421,000 දක්වා සියයට 30 කින් ද, කුලී ආදායම් රු. 388,461 සිට රු.1,820,310 දක්වා සියයට 369 කින් වැඩි වී තිබුණු අතර වෙනත් පුනරාවර්තන වියදම් රු.8,911,861 සිට රු.24,028,431 දක්වා සියයට 170 කින් ද සැපයුම් වියදම් රු.3,818,709 සිට රු.6,777,744 දක්වා සියයට 77 කින් ද වැඩි වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

ඉකුත් වර්ෂයට සාපේක්ෂව ජංගම වත්කම් අනුපාතය 2.3 සිට 1.9 දක්වා ද ක්ෂණික වත්කම් අනුපාතය 1.8 සිට 1.4 දක්වා අඩු වී තිබුණු බැවින් ඉකුත් වර්ෂයට සාපේක්ෂව ආයතනයේ ද්‍රවශීලතාවය අඩු වී තිබුණි.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී කෙසෙල් හා කහ පැළ නිෂ්පාදනය කිරීම සඳහා රු.16,808,314 ක පිරිවැයක් දරා තිබුණු අතර එම පිරිවැය ආවරණය වන පරිදි අලෙවි මිල තීරණය නොකිරීම හේතුවෙන් එම පැළ අලෙවි කිරීමෙන් රු.6,651,276 ක පාඩුවක් සිදු වී තිබුණි.	පිටරටින් කහ ආනයනය සීමා කිරීම නිසා නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම මත නිෂ්පාදනය කළ නමුත් 2022 වර්ෂයේදී කහ පැළ සඳහා ඉල්ලුම සාපේක්ෂව ඉතා අඩු වූ අතර, නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවූ නිසා අලෙවි ආදායම අඩු බව.	අදාළ ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ඉලක්ක ලඟා කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2017 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා කාමී තාක්ෂණවේදී උපාධි පාඨමාලාව සඳහා බඳවා ගත් ශිෂ්‍යයින් 1637 කින් ශිෂ්‍යයින් 458 ක් එනම් මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 28 ක් පාඨමාලාව හැර ගොස් තිබූ අතර ශිෂ්‍යයින්ට ආර්ථික අපහසුතා පැවතීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.</p>	<p>පාඨමාලාව හැරයාමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්ථික අපහසුතා හේතුවෙන් පාඨමාලා ගාස්තු ගෙවීමට නොහැකි වීම බව.</p>	<p>ආර්ථික අපහසුතා හේතුවෙන් පාඨමාලාවන් හැරයන සිසුන්ට සහනදායී වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.</p>